

**මිනින්දෝපු දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සභකාර තාක්ෂණ බැණ්ඩය -3  
යේවා ගණය යදා වන මධ්‍යාගුත්මේ පරිපාලය**

**01. සම්බන්ධ වන ආයතන**

1.1 දෙපාර්තමේන්තුව : මිනින්දෝපු දෙපාර්තමේන්තුව  
යොමු අංකය : CG/1/2/ඛ.පු/මැර.කා.කී. දිනය : 2011-07-12

1.2 අමාත්‍යාංශය : ඉතුම් ගා ඉතුම් යාචන අමාත්‍යාංශය  
යොමු අංකය : 2-1/7/3/6-1 දිනය : 2011-08-03

1.3 කළමනාකරණ යේවා අධ්‍යක්ෂ  
පතරාල් විසින් තත්ත්වය යොමු අංකය : DMS/G 1/40/03 දිනය : 2011-07-08  
අනුමත නිරීම.

1.4 ආයතන අධ්‍යක්ෂ  
පතරාල්ගේ තිරේදේශය } යොමු අංකය : EST-3/RECRU/02/2847 දිනය : 2013.06.11

1.5 එහු සේවක සංඛ්‍යා යොමු අංකය : NSCC/S/39/3/SR-1Vol:III දිනය : 2012.05.18  
කොමිෂන් යාචන තිරේදේශය

1.6 රාජ්‍ය සේවා කොමිෂන්  
යාචන අනුමැතිය } යොමු අංකය : PSC/EST/06-01-39/01/2014 දිනය : 2014-11-13

**02. පත්කිරීමේ බලධාරය :**

රාජ්‍ය සේවා කොමිෂන් යාචන විසින් බලය ප්‍රවර්තන ලද සට්‍රේයර් පතරාල්

**03. යේවා ගණය පිළිබඳ විස්තර**

3.1. යේවා ගණය : කළමනාකරණ සභකාර තාක්ෂණ බැණ්ඩය - 3 යේවා ගණය

3.2. ලේඛන් ප්‍රමාදය : -III, II, I

3.3. පැවරණ කාර්ය ගාරය පිළිබඳ පොදු තිරේකවනය:

ආයතනයේ විධායකය කළමනාකරණ හා පරිපාලන යන මට්ටම්වල නිසුම් මුළුන්ගේ තාර්යායන්ට උපස්ථිත හා/හේ පහසුකාරක කාර්යාලයන් අනිවාසික විශේෂීක කාක්ෂණික තිපුණුණාධාරයන් එහෙම තාතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් යාචන විසින් තිරණය කරනු ලැබේ පරිදි ජාතික වෘත්තීය කුසලතා (N.V.Q) අවශ්‍ය 5 යායා තිරණය තිබූ ඇති තාක්ෂණීක පායාලුවන් යාර්ථකව යුතු යුතු සිංහල තාක්ෂණීය තිපුණුණාධාරයන් අවශ්‍ය වන කාර්යයන් පෙන් තිශ්‍ය තිරණය යාචනයට පැවරේ. මෙම ගණයේ කාර්යයන් අනිවාසික පත්කිරීමේ බලධාරය විසින් දුව්‍යා සේවා දක්වනු ලබන කාර්යයන් මෙම යේවා ගණයට අයන් විසින් ඉහු ලැබිය යුතුය.

**3.4 කාර්යයන් පැවරීම**

ශේෂීයතා කාර්යයන් පැවරීමක් සිදු නොකරන අතර මෙම යේවා ගණයට පැවරණ කාර්යයන් පැවරීන් එනෑම කාර්යයන් සේවකයේ අවශ්‍යතාව මත ජ්‍යෙෂ්ඨීනාවය හා කුසලතාව පදනම් කාචනගෙන එනෑම උග්‍රීයක තිශ්‍ය තිරණය යාචනයට පැවරනු ලැබේය හැක.

04. තත්ත්වය / තත්ත්වය සංඝාලය  
ස්ථිර හා විශ්වාෂ වැටුප් සහිත~

05. වැටුප්

5.1. වැටුප් කේත අංකය :

MT 1-2006-A

5.2. වැටුප් පම්‍රෙණය :

MT 1-2006-A - රු 14425-10x145-11x170 -6 x240-14 x320-23665/-

5.3. ශේෂ ක්‍රමයට අදාළ ආරම්භක වැටුප් පියවර

ශේෂය	ආරම්භක වැටුප් පියවර	ආරම්භක වැටුප් තළය (රු)
III	පියවර 01	රු 14425/-
II	පියවර 12	රු 16045/-
I	පියවර 23	රු 17985/-

06. සේවා ගණයට අයන් තත්ත්ව / තත්ත්ව

6.1. අනුමත තත්ත්ව නාම, අනුමත තත්ත්ව සංඝාලය හා උච්ච පැලමෙන කාර්යයන්

අනුමත තත්ත්ව නාම	සන්නිර අනුමත ශේෂීය	අනුමත තත්ත්ව සංඝාලය	කාර්යයන්
අනුම උපකරණ කාර්මික දේපි	I, II, III	15	<ul style="list-style-type: none"> <li>දැලදුනුප්‍රාග්ධන්දරුව රුපයටහන් හියවිමින ඇති ගැනීයාව</li> <li>දැලදුනුප්‍රාග්ධන් පරිපාලි සහිත දුරදුවක ඇති කොටස හැඳුනාගැනීමට ඇති ගැනීයාව</li> <li>දියවන පටවල් භාවිතය පිළිබඳ දෙනුම</li> <li>මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තාවතා වන මැනුම් උපකරණ වර්ග විළිබඳ දැනීම සහ එක එක උපකරණයේ තිළුපාදන තාක්ෂණය පිළිබඳ දෙනුම</li> <li>අනුම උපකරණ ආයත්වාධීය හිරිමේද පිළිපැදිය සුන ආරක්ෂක තියාලාරාග පිළිබඳ දෙනුම</li> <li>අනුම උපකරණ සිරුමාරු හිරිම පිළිබඳ දෙනුම</li> <li>හියම කරන ලද කාර්යයන් තිළ හිරිමේන් රඟ ඇගයීම.</li> </ul>

ශ

**6.2. එකාඛදර තිලයර සංඛ්‍යව - 15**

පුළුණීයන් පුළුණීය උසස් කිරීමෙන් තැබූ සංඛ්‍යා 1, II, III පුළුණීන් සියලුල් එකාඛදර තිලයර සංඛ්‍යාවට අයත් වේ යැවැශ්.

**07. බද්ධාගුණීමේ ක්‍රමය**

**7.1 බද්ධා ගත්තා ප්‍රතිගතයන්**

ඩාරාව	ප්‍රතිගතය
විවෘත	90%
සිමිත	10%
කුයලනා	අදාළ නොවේ

**7.2. විවෘත බද්ධා ගැනීම**

**7.2.1. බද්ධාගතනා පුළුණීය - III පුළුණීය**

**7.2.2. පුදුසුකම්**

**7.2.2.1. අධ්‍යාපන පුදුසුකම් -**

(අ) අධ්‍යාපන මෙහෙයු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ දී

i. සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි ගාහාව

ii. ගණිතය

සහ

iii. කර විෂයන් දෙකකට යම්මාන සාමාර්ථියන් සහිතව එකඟව එකඟව විවෘත හා ප්‍රතිඵලිත (06) සම්බන්ධ විභාගය.

**7.2.2.2. වෘත්තිය පුදුසුකම්**

මැංචුම උපකරණ කාර්මික ශිල්පී තනතුරට අදාළව ඉගෙනුවාතික් හෝ යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ ඉ NVQ 5 මට්ටමේ පාඨමාලාවක් තදාරා තිබිය යුතුය.

**7.2.2.3. පළපුරුද්ද - අදාළ නොවේ.**

**7.2.2.4. කායික පුදුසුකම්** - සැම අපේක්ෂකයෙනුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක යෝජන හිමිමටන් තනතුරේ රාජකාරී ඉටු හිමිමටන් ප්‍රමාණවත් ගාවිරින හා ආනයික යෝග්‍යතාවයකින් යුතු විය යුතුය.

**7.2.2.5. වෙනත්**

- 1. ශ්‍රී ලංකාවේ චුරවැසියෙකු විය යුතුය.
- 2. විශිෂ්ට වරිතයකින් පුක්ත විය යුතුය.
- 3. තනතුරට බද්ධා ගැනීම සංඛ්‍යා අවශ්‍ය 7.2.2.1 සිට 7.2.2.5 දක්වා පුදුසුකම් පම්පුරුණ කළයුතු බවට

ඛයුම්පත් කැදවීමේ තිවෙදනය / ගැසට් පත්‍රය  
යදාන් එහි දිනට පම සුදුපූකම් යුතු ආකාරයකීනම්  
පමුපූර්ණ කර තිබිය යුතුය

### 7.2.3. වයස

- 7.2.3.1. අවම පිළුම 18 ට නොඅවශ්‍ය
- 7.2.3.2. උපටම පිළුම 35 ට නොවැඩී

### 7.2.4. බෙදාගැනීමේ ක්‍රමය

#### 7.2.4.1. ලිඛිත විභාගය

විපයන්	දුරටම ලකුණු ප්‍රමාණය	සුංස්කීරුණු ප්‍රමාණය
ඛදරී පරික්ෂණය	100%	40%
නාණ්ඩන ප්‍රයත් පත්‍රය	100%	40%

(අමුණුම 01)

7.2.4.1.1 පවත්වන බෙදාරය - සර්වේයර් ජ්‍යෙරාල් හෝ විශ්ව අනුමත කරන ලබන ආයතනයක් මගින්

7.2.4.2. වාන්තීය පරික්ෂණය - අදාළ නොවේ.

7.2.4.3. ප්‍රාග්ධන සම්මුඛ පරික්ෂණය - (ලකුණු ලොඳෙනු නොලැබේ.)

7.2.4.3.1 ප්‍රාග්ධන සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත්කරන බෙදාරය -  
සර්වේයර් ජ්‍යෙරාල්

7.2.4.4. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය - අදාළ නොවේ.

සුංස්කීරුණු ප්‍රමාණය

### 7.2.5 ඛයුම්පත් කැදවීමේ ක්‍රමය -

රජයේ ගැසට් පත්‍රයේ දැන්වීම පැවතින් හෝ ප්‍රසිද්ධ දැන්වීම පළ කිරීම හා වෙත අඩවියේ දැන්වීම පළ කිරීම මගින්

### 7.3. සිමින බෙදාගැනීම

7.3.1. බෙදාගත්තා ජ්‍යෙෂ්ඨය - III ජ්‍යෙෂ්ඨය

7.3.2. සුදුපූකම්

7.3.2.1 ආධාරන සුදුපූකම්

ආධාරන පොදු සහතික පත්‍ර (ප්‍රාග්ධනයපෙනු) විභාගයේ දී දෙවරකට  
නොවැඩී වාර ගණනකදී යටත් පිරියෙයින් යම්මාන දෙකක් පහින්ව  
විභාග හයක් පහින්වී තිබීම.

4

### 7.3.2.2. වෘත්තිය පුදුසුකම්

රජයේ පිළිගත් කාර්මික විද්‍යාලයකින් ඉංජිනේරුන් හා යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ තු NVQ 5 මට්ටමේ පාඨමාලාවන් තදාරා තිබේ.

### 7.3.2.3. පැපුරුදේ - අභ්‍යන්තර කොළඹයේ වසර පිහිටි පැපුරුදේක් (උවා ඇති දෙපාර්තමේන්තු යෝජනයින් විම.)

### 7.3.2.4. කාඩික පුදුසුකම් - සැම අරේක්සයෙනුම ශ්‍රී ලංකාවේ මිනුම පුද්දායක යෝජන තිරිපෑට තත්ත්වයේ රාජ්‍යාධි ඉතු කිරීමෙන් ප්‍රමාණවන් ගාරිජක හා මානයික යෝග්‍යතාවයන් පුක්ක විය යුතුය.

### 7.3.2.5. වෙනත්

- 1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
- 2. විශිෂ්ට වරිතයකින් පුක්ක විය යුතුය.
- 3. කන්තුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය 7.3.2.1 සිට 7.3.2.5 දක්වා පුදුසුකම් සම්පූර්ණ කළයුතු බවට අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ / ගැසට් පැනුවය සඳහන් වන දැනට එම පුදුසුකම් සැම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

### 7.3.3. වයස - අභ්‍යන්තර තොට්ටි.

### 7.3.4. බඳවාගැනීමේ තුළය

#### 7.3.4.1. ලිඛිත විගායය

විභයන්	දුරටි ලකුණු ප්‍රමාණය	සමන් ලකුණු ප්‍රමාණය
ඡ්‍යෙන් පරික්ෂණය	100%	40%
තාක්ෂණ ප්‍රශ්න පත්‍රය	100%	40%

(අමුණුම 01)

7.3.4.1.1 පෘත්‍රවන බලධාරයා - සර්වේයර් ජනරාල් තෝ මහු විසින් අනුමත කරනු ලැබ ආයතනයන් මගින්

#### 7.3.4.2. වෘත්තිය පරික්ෂණය - අභ්‍යන්තර තොට්ටි.

#### 7.3.4.3. ව්‍යුහගත සම්මුළු පරික්ෂණය - අභ්‍යන්තර තොට්ටි.

#### 7.3.4.4. සාමාන්‍ය සම්මුළු පරික්ෂණය - (ලකුණු ලබාදනු තොලුවේ.)

##### 7.3.4.4.1 සාමාන්‍ය සම්මුළු පරික්ෂණ මෝඩලය පත්‍රකරන බලධාරයා -

සර්වේයර් ජනරාල් තෝ මහු විසින් අනුමත කරන ලැබ ආයතනයන් මගින්

##### 7.3.5 අයදුම්පත් කැඳවීමේ තුළය -

දෙපාර්තමේන්තු ව්‍යුහලෝගයක් මගින් හා වෙබ් අඩවියේ පැවතිම මගින්

### 7.4. කුපලනා පදනම මත බඳවාගැනීම

### - අභ්‍යන්තර තොට්ටි

08. කාර්යක්ෂමතා කඩුම් / උසස් කිරීමේ විගාහය

8.1.

කඩන කාර්යක්ෂමතා කඩුම් යන වග	කාර්යක්ෂමතා කඩුම් සංග්‍රහීය යුතුවෙන් කොපමත වසර ගණනකට පෙරද	කාර්යක්ෂමතා කඩුම් ස්වභාව් ලිඛිත පරික්ෂණය / වෘත්තිය පරික්ෂණය / සහතික පාසමාලාව/ වෙනත්
I වන කාර්යක්ෂමතා කඩුම්	III ගෞනීයට බද්ධාගෙන වසර තුන (03) ක් ගනවීමට පෙර	වූහගත ප්‍රායෝගික පරික්ෂණයකි ඇමුණුම 02
II වන කාර්යක්ෂමතා කඩුම්	II ගෞනීයට උසස් වී වසර තුන (03) ක් ගනවීමට පෙර	වූහගත ප්‍රායෝගික පරික්ෂණයකි හා ලිඛිත පරික්ෂණයකි ඇමුණුම 03
III වන කාර්යක්ෂමතා කඩුම්	I ගෞනීයට උසස් වී වසර පහ (05) ක් ගනවීමට පෙර	වූහගත ප්‍රායෝගික පරික්ෂණයකි හා ලිඛිත පරික්ෂණයකි ඇමුණුම 04

8.2. කාර්යක්ෂමතා කඩුම් පවත්වනු ලබන්නේ කොපමත කාලයකට වරක්ද? වර්ෂයකට දෙවනාවක්

8.3. කාර්යක්ෂමතා කඩුම්වලට අදාළ පරික්ෂණ පවත්වනු ලබන බලධරයන් කුවරුන්ද

1 වන කාර්යක්ෂමතා කඩුම් - සර්වේයර් ජනරාල් විසින් අනුමත කරනු ලබන ආයතනයක් හෝ පරික්ෂණ මණ්ඩලයක් මහින්

2 වන කාර්යක්ෂමතා කඩුම් - සර්වේයර් ජනරාල් විසින් අනුමත කරනු ලබන ආයතනයක් හෝ පරික්ෂණ මණ්ඩලයක් මහින්

3 වන කාර්යක්ෂමතා කඩුම් - සර්වේයර් ජනරාල් විසින් අනුමත කරනු ලබන ආයතනයක් හෝ පරික්ෂණ මණ්ඩලයක් මහින්

09. හාජා ප්‍රවීණතාවය

හාජාව	ලොගන යුතු ප්‍රවීණතාවය
01. රාජ්‍ය හාජාව	රාජ්‍ය හාජාව නොවන හාජා මාධ්‍යකින් රාජ්‍ය යෝජන බඳුනු නිලධාරීන් පරිවාස කාලය තුළදී රාජ්‍ය හාජා ප්‍රවීණතාවය ලොගන යුතුය.
02. අනෙක් රාජ්‍ය හාජාව	රාජ්‍ය පරිපාලන වකුලේක අංක 01/2014 හා රේට අනුපාංගික වකුලේක අනුව අදාළ වෙශමේ ප්‍රවීණතාවය ලො ගත යුතුය.
03. සන්ධාන හාජාව	දාරුණු හාජාව පිළිබඳ අ.පො.ස. (සා/පෙල) සම්මාන මධ්‍යමේ ප්‍රවීණතාවකි III වන ගෞනීයේ වසර 5 ක් ඉක්මවීමට පෙර ලො ගත යුතුය.

10. ගෞනී උසස් කිරීම

10.1. III ගෞනීයේ සිට II ගෞනීයට උසස් කිරීම

10.1.1. සාමාන්‍ය කාර්ය සාධනය අනුව

න

#### 10.1.1.1. සපුරාලීය පුණු සුදුසුකම්

- I. පත්විම ස්ථීර කර තිබීම.
- II. සේවා ගණයේ III ශේෂීයෝ ආචාර වශයෙන් වයර දහයක (10) සංඛ්‍යා හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක දහය (10) ක් උගාගාගා තිබීම.
- III. අනුමත කාර්ය යාධන ඇගයීමේ පරිපාටිය අනුව උගාගාවීමේ දිනට පෙරානුව වූ වයර දහය (10) ක් තුළ සතුවුදායක මට්ටමේ හෝ රේට ඉහළ කාර්යයාධනයක් පෙන්වුම් කර තිබීම.
- IV. උගාගාවීමේ දිනට පුද්වාසන්නතම වයර 05 තුළ සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- V. අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය හාපා ප්‍රවීතතාවය ලබාගෙන තිබීම.
- VI. අදාළ කාර්යක්පතනා කඩුම් පරික්ෂණ තියුණිත දිනට සමත්වී තිබීම.

#### 10.1.1.2. උගාගා කිරීමේ කුමය

සුදුසුකම් සම්පූර්ණ කරන 'නිලධාරයන්' II ශේෂීයට උගාගා කිරීම සඳහා පත්කිරීම් බලධාරයා වෙත අදාළ නිලධාරයා විසින් තියුණිත ආකෘති පත්‍රය අනුව ඉල්ලීමෙක් කරනු ලැබූ විට පත්කිරීම් බලධාරයා විසින් සුදුසුකම් පරිශ්ඨා කිරීමෙන් අනුතුරුව සුදුසුකම් ලබන දින සිට ත්‍රියාන්තක වන පරිදි සිදු කරනු ලැබේ.

### 10.2. II ශේෂීය සිට I ශේෂීයට උගාගා කිරීම

#### 10.2.1. භාෂාතා කාර්ය යාධනය අනුව

##### 10.2.1.1. සපුරාලීය පුණු සුදුසුකම්

- I. සේවා ගණයේ II ශේෂීයෝ අචාර වශයෙන් වයර දහය (10) ක සංඛ්‍යා හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක දහය (10) ක් උගාගාගා තිබීම.
- II. උගාගා කිරීමේ දිනට පුද්වාසන්නතම වයර පහ (05) තුළ සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- III. අනුමත කාර්යයාධන ඇගයීමේ පරිපාටිය අනුව උගාගාවීමේ දිනට පෙරානුව වූ වයර දහය (10) ක් තුළ සතුවුදායක මට්ටමේ හෝ රේට ඉහළ කාර්යයාධනයක් පෙන්වුම්කර තිබීම.
- IV. අදාළ කාර්යක්පතනා කඩුම් පරික්ෂණය තියුණිත දිනට සමත්වී තිබීම.

##### 10.2.1.2. උගාගා කිරීමේ කුමය

සුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරයන් විසින් තියුණිත ආකෘති පත්‍රය අනුව පත්කිරීම් බලධාරයා වෙත ඉල්ලීමෙක් කරනු ලැබූ විට පත්කිරීම් බලධාරයා විසින් සුදුසුකම් පරිශ්ඨා කිරීමෙන් අනුතුරුව සුදුසුකම් ලබන දින සිට ත්‍රියාන්තක වන පරිදි I ශේෂීයට උගාගා කිරීම් පත්කිරීම් බලධාරයා විසින් සිදු කරනු ලැබේ.

- භාෂාතා මට්ටමේ කාර්ය යාධනය අනුව උගාගා කිරීමේදී තියුණිත දිනට කාර්යක්පතනා කඩුම් සමත් තොළත නිලධාරීන්ගේ උගාගාවීමේ දිනය කාර්යක්පතනා කඩුම් සමත් විෂාද වූ කාලයට සංඛ්‍යා කාලයක් ප්‍රංශ කළ සුදුය.

11. තනතුරුවල් පෙන් සිටීම - අදාළ නොවේ.

12. රාජ්‍ය සේවා කොමිෂන් යහා කාර්ය පරිපාලක ටෙක්මල දැක්වෙන පෝදු මොන්දේසිවලද පරිබාහිරන්තාවූ කොන්දේසි

අදාළ නොවේ.

13. රාජ්‍ය සේවා කොමිෂන් යහා කාර්ය පරිපාලක ටෙක්මල දැක්වෙන අර්ථ තිරුපත්වල පරිබාහිරන්තාවූ අර්ථ තිරුපත්

"සංස්කීර්ණ සේවා කාලය යනු ස්වකිය තනතුරට අදාළ වැළැඳී ලබමින් සහා වගයෙන්ම රාජකාරීයෙහි යෙදී සිටි සේවා කාලය වේ. රජයෙන් අනුමත ප්‍රස්ථා හිටාවූ හැර අභ්‍යන්තර සියලුම වැළැඳී රැකි තිබාදු කාල පරිවිෂ්දයෙන් සංස්කීර්ණ සේවා කාලය යදා ගණනය කරනු නොලබන්නිය."

14. දැනට සේවය යෙදී සිටින්නේ තව ගුෂ්කී කුමයට අන්තර්ග්‍රහණය කිරීම.

මෙම පරිපාලය ශ්‍රී ලංකා මක වන දින ටැනුමල්ව අංක 06/2006 නා රේ අනුජාතික වනුලේල මේන්ස් ලබාදී ඇති MT-01-2006-A වැළැඳී පරිමාණය යටතේ වැළැඳී වැළැඳී ලෙන තිලධාරීන් සියලුමදනාම ආයතන-ය-ගුහයේ-7-පරිවිෂ්දයේ 04 වන වගස්කියය විවිධාන වලට යටත් පහත යදහන් පරිදී ගුෂ්කී කුමයට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

සේවා කාලය ගණන් යනු බෙන්දේන් ඒ උත් තනතුරට හෝ ගුෂ්කීයට පන්තරන ලද දිනය පදනම් කර ගෙනය. කෙසේ වත්තිද අන්තර්ග්‍රහණය හෙතුවෙන් අදාළ තැනැතිකාගේ වැළැඳී එක්ක දිනයෙහි වෙනසය සිදු. ගොවිය යුතු දහර එම දිනය අන්තර්ග්‍රහණයට හෝ පැවති වැළැඳී වර්ධන දිනය වගයෙන් නොවන්නයේ ශ්‍රී ලංකා මක විය යුතුය. එයෙහි වැළැඳී පරිවර්තනයේදී අදාළ තැනැතිනා ප්‍රයෝග එරට ලබමින් සිටි වැළැඳී පියවර තව වැළැඳී පියවරට අනුරූපී විම මෙ ආයතන ය-ගුහයේ 7 පරිවිෂ්දයේ 4.4 එගන්තියේ ඇතුළ රැලු ඉහළ වැළැඳී පියවරේ තැබුමද සිදු නොකළ යුතුය.

#### (1) MT-01-111 ගුෂ්කීය

(ආ) MT-01-2006-A වැළැඳී පරිමාණයේ 111 ගුෂ්කීයට අදාළ තනතුරක හෝ ගුෂ්කීයක යටත් පිශීයියෙන් අවුරුදු දහය (10) ක සභාප්‍රදායක සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති තිලධාරීන්

MT-01-111 ගුෂ්කීයට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

#### (2) MT-01-111 ගුෂ්කීය

(ආ) ඉහළ යදහන් පරිදී 11 ගුෂ්කීයට අදාළ තනතුරක හෝ ගුෂ්කීයක යටත් පිරිසේයින් අවුරුදු දහය (10) ක තව නොඅදා යනු ලැබුණුයක සේවා කාලයන් ඇති එමතෙන්ම අදාළ කාලය තුළ වැළැඳී එක්ක දහය (10) ක් උපයාගෙන ඇති හා ඉහත යදහන් අනෙකුන් සේවා අවශ්‍යතා සපුරා ඇති තිලධාරීන්.

(ඇ) MT-01-2006-A වැළැඳී පරිමාණයෙහි 1 ගුෂ්කීයට අදාළ වැළැඳී පියවර ලබාදී ඇති තනතුරක හෝ ගුෂ්කීයක වැළැඳී ලෙන තිලධාරීන්.

MT-01-2006-A ගුෂ්කීයට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

15. සැම පත්‍රියක් සම්බන්ධයෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් ප්‍රභාවේ අංක 1589/30 හා 2009.02.20 දිනැති අතිවිශේෂ ගැසට් පැහැදිලි ප්‍රකාශන කාරු පරිපාලිය එහි වල දැක්වෙන කොන්දේපි හා ආයතන සංග්‍රහයේ විධිවිධාන අභාෂ වේ.

16. මෙම බඳවා ගැනීමේ පරිපාලියෙහි විධිවිධාන සලකා තොළුති යම් තරුණක් වෙනෙන් එසම්බන්ධයෙන් රාජ්‍ය සේවා ප්‍රභාවේ සඟාව විධින් තිරණය කරනු ලැබේ.

යක්‍රය කළේ : *2015-02-13*

රෝගී කළේ : *2015-02-13*

අත්සන : *2015-02-13*

(විශය භාර ක්‍රියාත්මක මානවලික තිලකාධියා) (විශය භාර පෙෂණ මානවලික තිලකාධියා)

නම :  
නමත්‍රර : රෝගී මූදුක්‍රියෙක්  
දිනය : පැවැත්‍ර දිනයේ,  
කිහිපැවැත්‍ර පැවැත්‍ර දිනයේ  
කොන්දේපි

නම : මු. ඩිලිඩ්ලි. ටැංච්‍රේ  
නමත්‍රර : මු. ඩිලිඩ්ලි. ටැංච්‍රේ  
දිනය : මු. ඩිලිඩ්ලි. ටැංච්‍රේ  
කොන්දේපි 506, ස්විජ පාර, නොලි නි.

තිර්දේශ කර ඉදිරිපත් කරමි.

අත්සන : *2015-02-24*  
(දෙපාර්තමේන්තු ප්‍රධාන)

නම :  
නමත්‍රර : මු. විම්. මු. උද්‍යෝගාච්ච  
නිලමුදාව සර්වීයර් ජනරාල්

දිනය : 2015-02-24

යොමු අංකය : 2-1/7/3/6/1

මිනිනදුරු දෙපාර්තමේන්තුවෙහි මැනුම් උරකරණ කාර්මික හිල්පි නමත්‍රර පදනා යෝමින මෙම බඳවාගැනීමේ පරිපාලිය ආනුමත කිහිප තිර්දේශ කරමි.

අත්සන : *X*  
නම :

ලේකම්  
ඉඩම් යා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය  
ආචාර්ය ආච්. එච්. ඩේ. මහාචාර්  
නිලමුදාව ගේම්  
1200/6, රෝගීන් ප්‍රාග්ධන මධ්‍යම මධ්‍යමයාව.

දිනය : 2015-03-21

28

යොලු අංකය : PBC/EST/06-01 - 39/01/2015

මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙහි මැණුම් උපකරණ කාර්මික හිල්පි හත්තුර සඳහා වන පෙම  
බදායුත්තීමේ රැඹුවාටිය යායා විසින් අනුමත කරන ලදී.

අත්සන : .....  
නම :

ලේකම් .....  
රාජ්‍ය රෝගී කොමිෂන් සඟාව  
නිලධාරී

දිනය : 2015. 08. 00

වි. එම්. එම්. කී. ඩේනාරත්න  
ජ්‍යෙෂ්ඨ  
උපන යෝගී කොමිෂන් සඟාව  
අංශය. 177. තෙවෙල පාර, නාරුවෙල්ලි.  
යොලුවි.01.

විභාග පිළිබඳ විස්තර 01

- 01. විභාගයේ නම : මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සභකාර තාක්ෂණ බණ්ඩය-3 සේවා ගණයට බදවා ගැනීම (විවෘත හා සිමිල්)
- 02. විභාගය පිළිබඳ විස්තර

ප්‍රශ්න පත්‍රය / විෂය ක්ෂේත්‍රය	කාලය	මුළු ලක්ෂණ	සමත් ලක්ෂණ
ඉද්ධි පරික්ෂණය	පැය 01	100 %	40 %
තාක්ෂණ ප්‍රශ්න පත්‍රය	පැය 02	100 %	40 %

පවත්වනු ලබන බලධාරයා : සර්වේයර් ජනරාල් හෝ ගහු විසින් අනුමත කරන ලබන ආයතනයක් විසින්

- 03. පවත්වනු ලබන්නේ කොපමත කාලීනාවකට වරක්ද යන වග :

අවශ්‍යතාවය අනුව

- 04. විභාගය සඳහා ටෙ විෂය නිර්දේශය

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
ඉද්ධි පරික්ෂණය	<p>01. ඇපේක්ෂකතායේ සිතිමේ තර්කානුඛලනාවයන්, මිනුගේ සිතිමේ විශ්ලේෂණ තර්වයන්, තිරණය කිරීමේ ගක්තියන්, විනිශ්චය කිරීම සඳහා මූ ප්‍රශ්නවලින් පූක්ෂය.</p>
තාක්ෂණ ප්‍රශ්න පත්‍රය	<p>01. ජායාමිනික ප්‍රකාශ විද්‍යාව -වනු දරුපන වලින් සිදුවන පරාවර්තනය, ප්‍රිය්ම. කාව හා විවිධ මාධ්‍ය තුළින් සිදුවන වර්තනය, මිනිස් ඇස, අන්වික්ෂ, දුරෝරක්ෂ</p> <p>02. ජායාමිනික ප්‍රකාශ විද්‍යාව -වනු දරුපන වලින් සිදුවන පරාවර්තනය, ප්‍රිය්ම. කාව හා විවිධ මාධ්‍ය තුළින් සිදුවන වර්තනය, මිනිස් ඇස, අන්වික්ෂ, දුරෝරක්ෂ</p> <p>03. ජායාමිනික ප්‍රකාශ විද්‍යාව -වනු දරුපන වලින් සිදුවන පරාවර්තනය, ප්‍රිය්ම. කාව හා විවිධ මාධ්‍ය තුළින් සිදුවන වර්තනය, මිනිස් ඇස, අන්වික්ෂ, දුරෝරක්ෂ</p> <p>04. බාරා විද්‍යාත්‍යය - සරල බාරා විද්‍යාත්‍යය, සිම් ගේ නියමය, කර්මචාරී නියමය, විභාග අන්තර්ය, බාරාව මැනීමේ කුම</p> <p>05. වුම්හකත්වය - විද්‍යාත්‍ය වුම්හකත්වය</p> <p>06. ස්ථීනික විද්‍යාත්‍ය - කුමෙල්ම් නියමය</p> <p>07. තරංග - විද්‍යාත්‍ය වුම්හකත්වය</p> <p>08. ඉලෙක්ට්‍රොනික භෞතික විද්‍යාව - අර්ථ සන්නායක බිජෝඩ් සහ ව්‍යාන්සිස්ටර්</p> <p>09. තාපය - ප්‍රසාරණය, රේඛිය ප්‍රසාරණ තාපය ගැනුණුකාය</p> <p>10. ගණිතය - ත්‍රිකෙෂණමිනික ප්‍රිත්, නිවිතන් භෞතික විද්‍යාව, දුවස්ථීති විද්‍යාව</p>

යකය් කලේ : *PC Chilaw*  
2015.02.23

රංගනා කලේ : *2015.02.23*

අත්සන : *පුද්‍රිය*  
(විෂය භාර තුළීම් මාණ්ඩලික නිලධාරීය)

අත්සන : *පුද්‍රිය* 2015.02.24.

තම : උපාධි එම්. එම්. එම්.  
නොමුර : පැඹා  
දිනය : මිනින්දෝ ජූනියුලුයිස්සා මැයි 25.

තම : ඩී. එම්බුඩ්ම්. ඩැන්ජේ. එම්.  
නොමුර : පැඹා පැඹා පැඹා  
දිනය : මිනින්දෝ ජූනියුලුයිස්සා මැයි 25.  
සැම්සුන් පැඹා පැඹා පැඹා  
සැම්සුන් පැඹා පැඹා පැඹා

අත්සන  
(දෙපාර්තමේන්තු ප්‍රධාන)

තම :  
නොමුර :  
දිනය : 2015-02-24  
නිලමුදාව

ඩී. එම්. එම්. එම්. එම්.  
වැඩෙන් පැඹා

ඩී. එම්. එම්.  
වැඩෙන් පැඹා

01. විගාකයේ තම - මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කළමනාකරණ යහකාර තාක්ෂණ බණ්ඩය-3 සේවා ගණයෙහි ට වන කාර්යක්ෂමතා කටයුතු පරීක්ෂණය

02. විගාකය පිළිබඳ විසභරය - ව්‍යුහගත ප්‍රායෝගික පරීක්ෂණයකි

- ලකුණු උබාදිය යුතු ත්‍රේන්
- ඉලෙක්ට්‍රොනික් පරිපාලි රුපසහන් කියවීමට ඇති හැකියාව
- ඉලෙක්ට්‍රොනික් පරිපාලි සහිත පුවරුවක ඇති කොටස හැඳුනාගැනීමට ඇති හැකියාප
- උස්සන පටිවල් භාවිතය පිළිබඳ දැනුම
- මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ භාවිත වන මැනුම් උපකරණ වර්ග පිළිබඳ දැනුම යහා එක් එක් උපකරණයේ නිශ්පාදන තාක්ෂණය පිළිබඳ දැනුම
- මැනුම් උපකරණ අදාළත්වූයා කිරීමේදී පිළිපැදිය යුතු ආරක්ෂිත ස්ථානාර්ථ පිළිබඳ දැනුම
- මැනුම් උපකරණ සිරුමාරු කිරීම පිළිබඳ දැනුම
- තියම කරන ලද කාර්යයන් තිම කිරීමෙන් පසු ඇගයීම.

දැන තරුණු යම්බන්ධයන් දු මුද්‍රික දැනුම පරීක්ෂා කිරීම මින් බලපාලෝත්තු වේ.

03. පටතවතු ලෙන බලධාරය - :

සර්වේදර ජනරාල් විසින් අනුමත කරනු ලැබන ආයතනයක් හෝ පරීක්ෂණ මණ්ඩලයක් මින්

04. පටතවතු ලෙන්නේ කොප්‍රා කාලයීමාවත්ව වර්ගද යන වශ - වයරකට අදවාවාවන්

යකය තමේ : අත්‍යත : *2015/07/30*

*මිනින්දෝරු*

(විපාශ භාර ක්ෂේත්‍ර සේවක්‍රීලිඛී තේල්වාරියා)

පරිපාලන රුපුදා පි. එ.

තම : මුහුදු ප්‍රාදේශීලික ප්‍රතිපාදන ප්‍රතිපාදන ප්‍රතිපාදන

තනතුර : මුදා ප්‍රතිපාදන ප්‍රතිපාදන

දිනය : 2015.07.30

පරීක්ෂා තමේ : අත්‍යත

*2015/07/30*

(විපාශ භාර සේවක්‍රීලිඛී තේල්වාරියා)

තම : 3 ක්‍රිංක මෙයෙන්

තනතුර :

දිනය:

කිරීදෙන් කර ඉදිරිපත් තරම්

අත්‍යත : *2015/07/30*  
(දෙපාර්තමේන්තු ප්‍රතිපාදන)

තම :

තනතුර : ඩී. එම්. ඩී. උස්ස  
දිනය : 2015.07.30

01. විභාගයේ නම - මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සභකාර තාක්ෂණ බණ්ඩය-3 සේවා ගණයෙහි || වන කාර්යක්ෂමතා කරුණුම් පරික්ෂණය

02. විභාගය පිළිබඳ විස්තරය - වූපාලා ප්‍රායෝගික පරික්ෂණය හුු ලිඛිත පරික්ෂණය  
ප්‍රායෝගික පරික්ෂණය

- ලේඛු ලැබු පුදු කළේනු

- ඉලෙක්ට්‍රොනික් පරිපාටි රුපසටහන් කියවීමට ඇති ගැකියාව
- ඉලෙක්ට්‍රොනික් පරිපාටි සහිත ප්‍රවරුවක ඇති කොටස් තුද්‍රාගැනීමට ඇති ගැකියාව
- ලියවත් පටිචේ භාවිතය පිළිබඳ දැනුම
- මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ භාවිත වන මැනුම් උපකරණ එරෙහි පිළිබඳ දැනුම
- මැනුම් උපකරණ අදාළවැනියා සිරිමේදී පිළිපැදිය පුදු ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම
- මැනුම් උපකරණ සිරුමාරු කිරීම පිළිබඳ දැනුම
- තියෙම කරන ලද කාර්යයන් නීම කිරීමෙන් පසු ඇග්ධීම.

ඉහත කරුණු සම්බන්ධයෙන් වූ දැනුම තවදුරටත් වැශිෂ්ටියා වීම සම්බන්ධයෙන් පරිනාශ කිරීම මින් බලාපොරොත්තු වේ.

ලිඛිත පරික්ෂණය

ප්‍රශ්න පත්‍රය	කාලය	ඡ්‍රෑස් ලේඛු	යමන් ලකුණු
ආයතන සංග්‍රහය	පැය 01	100	40
මුදල් රෙගුලාසි	පැය 01	100	40
එකතුව		200	

03. වෙනත් ප්‍රශ්න පත්‍ර බලන බලධාරයා

ලිඛිත විභාගය - සර්වීයර ජනරාල් හෝ මුළු විසින් අනුමත කරන ලෙඛන ආයතනයක් විසින්

වූපාලා ප්‍රායෝගික පරික්ෂණය - සර්වීයර ජනරාල් විසින් අනුමත කරන ලෙඛන ආයතනයක් හෝ පරික්ෂණ මණ්ඩලයක් මෙනින්

04. පර්‍යාග්‍රහණ ලබන්නේ කොපමුණ කාලයීමාවකට වරක්ද යන එය - විසරකට දෙවනාවක්

05. විභාගය සඳහා වන විපය නිර්දේශය

ප්‍රයෙන පත්‍රයේ නම	විපය නිර්දේශය
ආයතන සංග්‍රහය	මෙම ප්‍රයෙන පත්‍රය ආයතන සංග්‍රහයේ II, III, IV, V, VIII, XII, XIII, XIV, XIX, XLVII යන පරිච්ඡේද මත සැකසේ.
මුදල රෙගලාසි	(1) I වන පරිච්ඡේදය වියදම් හා ආදායම් ඇස්තමේන්තු. ඒකාබද්ධ අරමුදල, වාර්ෂික ඇස්තමේන්තු සැකසීම (මු.රේ.1-68 දක්වා)  (2) II වන පරිච්ඡේදය මුදල කළමනාකරණය සහ උත්තරීතරූපයේ බව, ප්‍රධාන ගණක තිලභාරීන්, ගණක තිලභාරීන්, ආදායම් ගිණුම් තිලභාරීන් ගෙවීම සඳහා බලය ලබා දීම, අනුමත කිරීම, කාර්යය පැවරීම. (මු.රේ.124-147 දක්වා) ගෙන් වියදම් (දේශීය)

සකස් කළේ : අත්සන : *Deera Jayasinghe* 2015.07.30

Deera Jayasinghe  
(විෂය හාර ව්‍යෝගීක්‍රියාකාරක තිලභාරීන් තිලභාරීනා)  
පරිපාලන තිලභාරී (ලංකා.)  
නම : ජ්‍යෙෂ්ඨ ප්‍රතිපාදි ප්‍රතිපාදි  
ගනතුර : කොළඹ 05  
දිනය : 2015.07.30

පරික්ෂා කළේ : අත්සන : *Deera Jayasinghe* 2015.07.30

(විෂය හාර ජෝන්ස් ඩැන්ඩලින තිලභාරීනා)

නම : එ. ඩිජ්‍යුඩ් පාස්කරන  
ගනතුර : කොළඹ 05  
දිනය : 2015.07.30

නිර්දේශ කර ඉදිරිපත් කරමි පාලප. 506, පිටුවල, පාලුව, පානුවෙහි 05.

අත්සන  
(දෙපාර්තමේන්තු ප්‍රධාන)  
නම : එ. විං. ඩී. උද්‍යෝගාධාර  
ගනතුර : සර්බේරු ජතරාලු  
දිනය : 2015.07.30

8

01. විභාගයේ නම - මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සභකාර තාක්ෂණ බණ්ඩය-3 යෝං ගණයෙහි III වන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය

02. විභාගය පිළිබඳ විස්තරය - ව්‍යුහගත ප්‍රායෝගික පරික්ෂණය හා ලිඛිත පරික්ෂණය

ව්‍යුහගත ප්‍රායෝගික පරික්ෂණය

- ලැකුණු ලොදාය දැන කැපේනු

- ඉලෙක්ට්‍රොනික් පරිපාටි රුපසටහන් කියවීමට ඇති හැකියාව
- ඉලෙක්ට්‍රොනික් පරිපාටි සහිත ප්‍රවරුතක ඇති කොටස තද්‍යාත්මක ඇති හැකියාව
- ලියවන පටිවල් භාවිතය පිළිබඳ දැනුම
- මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ භාවිත වන මැනුම් උපකරණ වර්ග පිළිබඳ දැනුම සහ එක් එක් උපකරණයේ නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ දැනුම
- මැනුම් උපකරණ ආලුත්වැකියා කිරීමේදී පිළිපැදිය දැන ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම
- මැනුම් උපකරණ සිරුමාරු කිරීම පිළිබඳ දැනුම
- නියම කරන ලද කාර්යයන් නිම කිරීමෙන් පසු ඇගයීම.

ඉහත කරුණු සම්බන්ධයෙන් වූ දැනුම ගවදුරටත් වැඩිදියුණු විම සම්බන්ධයෙන් පරික්ෂා කිරීම මින් බලාපොරොත්තු වේ.

ලිඛිත පරික්ෂණය

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සම්පූර්ණ ලකුණු
ආයතන සංග්‍රහය	පැය 01	100	40
මුදල රෙගුලයි	පැය 01	100	40
	එකතුව	200	

03. පවත්වනු ලබන බලධාරයා -

ලිඛිත විභාගය - සර්වේයර් ජනරාල් හෝ බිජු විසින් අනුමත කරන ලබන ආයතනයක් විසින්

ව්‍යුහගත ප්‍රායෝගික පරික්ෂණය - සර්වේයර් ජනරාල් විසින් අනුමත කරන ලබන ආයතනයක් හෝ පරික්ෂණ මණ්ඩලයක් මතින්

04. පවත්වනු ලබන්නේ කොපම් කාලයීමාවකට වරක්ද යන වග - වසරකට දෙවනාවක්

5. විභාගය සඳහා වන විෂය තිරේක්ෂය

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය තිරේක්ෂය
ආයතන සංග්‍රහය	ආයතන සංග්‍රහයේ XV, XVI, XXIII, XXIV, XXV, XXVII, XXVIII, XXX, XXXIII, XLVII, XLVIII යන පරිවිෂ්ද මත සැකසේ. නිලධානීන්ගේ කාර්ය සාධන ඇගයීම පිළිබඳ රාජ්‍ය පරිපාලන වකුලේ අදාළ වේ.
මුදල රෙගුලයි	(1) VI වන පරිවිෂ්දය ආණ්ඩුවේ මුදල යනාදිය හාරකාරීන්වය. අග්‍රිමය හා බැංකු ගිණුම්. රාජ්‍ය මුදල සුරක්ෂිතනාවය. සම්ක්ෂණ මණ්ඩල. අයිරාව. බැංකු ගිණුම්. (මුදල 315-396 දක්වා)

සැප්පුම් වැව හා ජේවා - සැපයිල / මිලට ගැනීමේ ක්‍රියාවලිය,  
ගබලා සමික්ෂණ, යොඩාකරණ ක්‍රියාවලිය, මොනොන්, වෙනත් තර්ජාවීය පිහුරුවීම.  
(අං.ර.708-775 දත්තා)

යුතුයේ කළේ : අනිසන *PC bhu* 2015.02.23

*විභාගය*  
(විපය හාර කණ්ඩය/ලාභීක තීලධාරියා)

නම : **රුජ්‍ය මූදලුගේ**  
තනතුර : **සෑම්ප්‍රදා උග්‍රහී,**  
දිනය : **ශිෂ්ටත්වානී ප්‍රජාපාර්ශවී**  
**ඩොළඹ නො.**

පරිජා කළේ : අනිසන *PC* 2015.02.23

(විපය හාර සෙවාදී ආණ්ඩුවලිය තීලධාරියා)  
**ඩීම් දෙවුන්, රෝගය**

නම : **විභාගය මාන්දායා**  
තනතුර : **විභාගය**  
දිනය : **යොමුවේ ද මැයි 2015  
සැම. 503, දිගුලු පාර, මකෘති පා**

නිර්දේශ කර ඉදිවිධි කරමි

*අනිසන  
(දෙපාර්තමේන්තු ප්‍රධාන)*

නම :  
තනතුර :  
දිනය : **අං. 2015-02-24**

ඩීම් පිළි උදෙසාව  
ස්ථානීය දක්වා

*SV*